

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

රඹුව ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට වත්කම් හා වගකීම් ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම්/ ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උප වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට රඹුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිත යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී. ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ජාතික කියවීමේ මාසය වෙනුවෙන් පැවැත් වූ තරඟවල ජයග්‍රාහකයින්ට ත්‍යාග ලෙස ලබාදී තිබුණු රු.59,879 ක් වූ පොත් තොගයක් ප්‍රාදේශීය සභා පුස්තකාල පොත් තොග යටතේ දැක්වීමෙන් එම වටිනාකමෙන් තොගය වැඩියෙන් පෙන්වා තිබුණි.	පිළිගන්නා බව.	නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ආ) මූල්‍ය ප්‍රකාශන වල රු.18,000 ක් වූ හිඟ පරිසර බලපත්‍ර ආදායමක් දක්වා තිබුණත් පරිසර බලපත්‍ර ලේඛනය අනුව ආසන්න වශයෙන් කර්මාන්ත 95 කට අදාළව රු.427,500 ක් වූ හිඟ පරිසර බලපත්‍ර ආදායමක් දක්වා තිබුණද සමාලෝචිත වර්ෂයේ වත්කම් හා වගකීම් ප්‍රකාශයට රු.409,500 ක් වූ හිඟ පරිසර බලපත්‍ර ආදායමක් හඳුනා නොගැනීමෙන් එම ප්‍රමාණයෙන් ජංගම වත්කම් අඩුවෙන් දක්වා තිබුණි.	පරිසර ලේඛනයට අනුව ඇති කර්මාන්ත වලින් ඉතිරි කර්මාන්ත සඳහා 2025 වර්ෂය තුළ අදාළ බලපත්‍ර නිකුත් කර ආදායම් රැස්කර ගැනීමට කටයුතු කරන බව.	හිඟ පරිසර බලපත්‍ර ආදායම හඳුනා ගෙන නිවැරදිව ගිණුම්ගතකිරීම් සිදු කළ යුතු අතර හිඟ අයකර ගැනීමටද කටයුතු කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
උසාවි දඩ ලැබිය යුතු ආරම්භක ශේෂය රු.2,411,916 ක් වුවත් උසාවි දඩ ලේඛනයේ රු.3,029,667 ක් ලෙස දැක්වීමෙන් රු.617,751 ක වෙනසක් විය.	පිළිගන්නා බව.	උසාවි දඩ ලේඛනය යාවත්කාලීන කිරීමට කටයුතු කළ යුතුය.

1.6.3 විගණනය සඳහා අවශ්‍ය ලිඛිත සාක්ෂි නොමැති වීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
එකතු වටිනාකම රු.439,553ක් වූ ගිණුම් විෂයයන් 06කට අදාළව උපලේඛන හා ශේෂ සනාථකිරීම් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් විගණනයේදී සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.	කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි බැවින් ඉදිරියේදී විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව මෙම ශේෂ කපා හැරීමට කටයුතු කරන බව.	තහවුරු කෙරෙන ලිඛිත සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 147 වගන්තිය	මෙම වගන්තිය යටතේ වූ කාර්යයන් සඳහා ගාස්තු අයකරගෙන තිබුණු නමුත් එයට අදාළ කොන්දේසි ඇතුළත් බලපත්‍රයක් අදාළ ආයතන වෙත නිකුත් කිරීමට සභාව කටයුතු කර නොතිබුණි.	ඉදිරියේදී ගාස්තු අයකරන අවස්ථාවේදී බලපත්‍රයක් ලබාදීමට කටයුතු කරන බව.	ප්‍රාදේශීය සභා පනත ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 761	2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා භාණ්ඩ සමීක්ෂණය සිදුකර එම වාර්තාව විගණනය සඳහා ඉදිරිපත් කර නොතිබුණි.	පිළිගන්නා බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ අයභාරය ඉක්මවූ වියදම රු.3,422,311 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අයභාරය ඉක්මවූ වියදම රු.10,685,007 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

		2024				2023			
		-----	-----	-----	-----	-----	-----	-----	-----
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	
(i) වරිපනම් හා බදු	2,471,502	1,733,351	1,770,841	1,331,236	2,471,502	1,881,326	2,204,794	3,098,448	
(ii) කුලී	15,561,000	7,849,330	9,541,542	2,446,142	15,561,000	8,043,815	8,172,475	5,785,490	
(iii) බලපත්‍ර ගාස්තු	2,038,620	940,100	953,270	412,000	2,038,620	1,104,910	755,650	1,455,260	
(iv) වෙනත් ආදායම්	48,150,802	43,958,208	49,878,095	5,375,993	8,150,802	7,963,248	7,707,012	2,791,324	
	68,221,924	54,480,989	62,143,748	9,565,371	28,221,924	18,993,299	18,839,931	13,130,522	

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් හා බදු		
(i) වරිපනම් බදු ඒකක 570 ක් අතරින් ඒකක 134 කට අදාළව රු.597,056 ක වරිපනම් සමාලෝචිත වර්ෂය අවසානයේදී සභාවට අයකර ගැනීමට පැවතුණු අතර වරිපනම් ලේඛනයක් යාවත්කාලීනව පවත්වා නොතිබුණි.	ඉදිරි කාලයේදී හිඟ වරිපනම් අයකර ගැනීමට කටයුතු කරන බව.	ප්‍රවර්තන වර්ෂයේ වරිපනම් හා හිඟ වරිපනම් බදු අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ii) සභාව විසින් ආයතන 118 කට අදාළව රු.283,200 ක් වන කසළ ගාස්තු ආදායමක් අයකරගෙන නොතිබුණු අතර කසළ ගාස්තු සඳහා ලේඛනයක් ද සභාව විසින් නඩත්තු කර නොතිබුණි.	2025 වර්ෂය තුළ කසළ බදු ආදායම් පරීක්ෂක මගින් රැස්කර ගැනීමට කටයුතු කරනු ලබන අතර කසළ ගාස්තු සඳහා ලේඛනයක් මේ වනවිට පවත්වාගෙන යනු ලබන බව.	හිඟ ආදායම් රැස්කර ලේඛන යාවත්කාලීන කළ යුතුය.
(ආ) බලපත්‍ර ගාස්තු		
සමාලෝචිත වර්ෂය අවසාන වනවිට කර්මාන්ත බදු රු.275,300 ක්, ව්‍යාපාර බදු රු.425,880 ක් හා වෙළෙඳ බලපත්‍ර රු.234,000 ක් අයකර ගැනීමට පැවතුණි.	හිඟ ආදායම් රැස් කිරීමට ජංගම වැඩසටහන් ක්‍රියාත්මක කර හිඟ ආදායම් ශේෂය අවම කර ගැනීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

(ඇ) වෙනත් ආදායම්

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 ලැබිය යුතුව තිබූ උසාවි දඩ රු.2,405,243 ක් හා මුද්දර ගාස්තු රු.2,687,550 ක් අයකරගෙන නොතිබුණි.

මෙම මුදල නිදහස් කර ගැනීමට ආණ්ඩුකාරතුමාගේ අනුමැතියට යවා ඇති බව.

හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුබ විභරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණක් පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

ප්‍රාදේශීය සභා පනතේ 126 වගන්තිය යටතේ ප්‍රධාන කාරණා 30 ක් ඉටු කිරීම සඳහා අතුරු ව්‍යවස්ථා පැනවිය හැකිව තිබූ නමුත් 2024 දෙසැම්බර් 31 දින වනවිටත් එම කාරණා වෙනුවෙන් අතුරු ව්‍යවස්ථා පනවා නොතිබුණි.

පිළිගන්නා බව.

අතුරු ව්‍යවස්ථා පනවා ගැනීමට කටයුතු කළ යුතුය.

3.2 දෘශ්‍ය අක්‍රමිකතා

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

2023 දෙසැම්බර් හා ඔක්තෝබර් මාසවල දෛනිකව ලද මුදල් සහ අරමුදලට බැර නොකර වංචා කිරීම සම්බන්ධයෙන් සරළ තනතුරේ රාජකාරී කළ නිලධාරියාගේ වැඩ තහනම් කර තිබූ නමුත් රු.367,866 ක් සභාවට අයකර ගැනීමට පැවතියද එම මුදල් අයකරගෙන නොතිබුණි.

පළාත් පාලන දෙපාර්තමේන්තුවේ විමර්ෂණ නිලධාරීන් විසින් මූලික විනය පරීක්ෂණය සිදු කර අවසන් කර ඇතත් මෙතෙක් අවසන් වාර්තාවක් ලැබී නොමැති බව.

කඩිනමින් වාර්තාව ලබාගෙන විනය ක්‍රියාමාර්ග ගත යුතුය.

3.3 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

(අ) ව්‍යාපාර ඒකක 95 ක් වෙත අවසන් වරට පරිසර බලපත්‍ර ලබාගෙන තිබුණු 2010 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා වූ කාල සීමාවන් තුළදී සභාව විසින් ලිඛිතව දැනුවත් කර වසර 03 කට ආසන්න කාලයක් ගතවී තිබුණද පරිසර බලපත්‍ර නිකුත් කර ආදායම රැස්කර ගැනීමට මෙන්ම නීතිරීතිවලට අනුකූල

පාරිසරික බලපත්‍ර ලේඛනයේ සඳහන් ඉතිරි කර්මාන්ත සඳහා වන පාරිසරික බලපත්‍ර නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මෙම වසරේදී සිදු කිරීමට අවශ්‍ය පියවර ගනු ලබන බව.

පරිසර බලපත්‍ර ලබාගොගත් ආයතන වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතුය.

නොවන්නන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමටද සභාව විසින් කටයුතු කර නොතිබුණි.

- | | | |
|---|--|---|
| <p>(ආ) වලවාහංගුනුවැව ජල පිරිපහදු මධ්‍යස්ථානයේ හා ප්‍රාදේශීය සභාව අතර වූ ගිවිසුම් ප්‍රකාරව මාසික ජල විකුණුම් ආදායමෙන් සියයට 30 ක ප්‍රමාණයක් ප්‍රාදේශීය සභාව වෙත එවිය යුතු වුවත් එම ආදායම් ලබාගැනීමට මෙන්ම ආදායම කොපමණ ප්‍රමාණයක්ද යන්න හඳුනා ගැනීමට සභාව කටයුතු කර නොතිබුණි. එමෙන්ම නබඩගස්වැව ජල පිරිපහදු මධ්‍යස්ථානය ජල සම්පාදනය හා ජලාපවහන මණ්ඩලය මගින් ජලය පෙරීමට නුසුදුසු බව දැනුම් දී තිබුණු බැවින් එම නිෂ්කාර්යව පවතින පෙරණ යන්ත්‍ර හා ගොඩනැගිලි ඵලදායීව යොදවා ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට සභාව කටයුතු කර නොතිබුණි.</p> | <p>අයවිය යුතු මුදල නිවැරදිව හඳුනාගෙන අයකර ගැනීමට කටයුතු කරන අතර සභාව මගින් පවත්වාගෙන යනු ලබන ජල පිරිපහදු මධ්‍යස්ථානයේ සවිකිරීමට ඉදිරියේදී කටයුතු කරන බව.</p> | <p>වඩාත් ඵලදායී ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතුය.</p> |
| <p>(ඇ) 2019 වර්ෂයේ සිට පැවත එන වාහන හිඟ කුලී රු.2,100,425 ක් අයකර ගැනීමට නෛතික ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.</p> | <p>හිඟ වාහන කුලී ආදායම සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව.</p> | <p>හිඟ වාහන කුලී අයකර ගැනීමට නෛතික ක්‍රියාමාර්ග ගත යුතුය.</p> |

3.4 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

ප්‍රාදේශීය සභාවට අයත් පැරණි පුස්තකාල ගොඩනැගිල්ල නවීකරණය කිරීමට අදාළව 2017 දෙසැම්බර් 25 දිනට නිමකරන ලද වැඩ කොටස් සඳහා රු.2,917,338 ක් ගෙවීම් කර තිබුණු නමුත් එම ගොඩනැගිල්ල ප්‍රයෝජනයට ගතහැකි තත්ත්වයෙන් නිමකර නොතිබුණු හෙයින් නිෂ්කාර්යව පවතින අතර එයට වගකිවයුතු පාර්ශව වලින් සභාවට සිදුවූ අලාභය අයකර ගැනීමට ද කටයුතු කර නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

ප්‍රධාන අමාත්‍යාංශය වෙත ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කොට ඇති බවත් ඒ අනුව ඉදිරි කටයුතු සිදු කිරීමට කටයුතු කරන බව හා කමිටුවක් පත් කර විමර්ශනයක් සිදු කර අලාභය පිළිබඳ තීරණයක් ගැනීමට ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව.

නිර්දේශය

ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි සුදුසු ක්‍රියාමාර්ගයක් ගත යුතු අතර විධිමත් විමර්ශනයක් සිදුකර අලාභය අයකර ගත යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1. වාණිජ ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය

සමාලෝචිත වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම තුළ ඇතුළත් කර තිබුණු එකතුව රු.1,600,000 ක් වූ ව්‍යාපෘති 03 ක කාර්යයන් ඉටුකර නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

එම ව්‍යාපෘති 03 මෙම වසරේදී ගරු මහ සභාවට ඉදිරිපත් කර එහි නිර්දේශයන් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව.

නිර්දේශය

වාණිජ අයවැය වලට අනුකූල වන පරිදි ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කළ යුතු අතර ඉටු කළ නොහැකි කාර්යයන් ඇත්නම් සැලැස්ම සංශෝධනය කළ යුතුය.